

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 22/99 යටතේ කෂය පදනම මත පාවච්චි කරන ලද නිල වාහන රැගෙන යාම/ කීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීම

1. පොදු කොන්දේසි

- අයදුම්පත පළාත් ප්‍රධාන ලේකම් විසින් නිර්දේශ කර තිබීම
- (22/99-XXXV) ආකෘතිය අනුව විධිමත් පරිදි අයදුම්පත සම්පූර්ණ කර තිබීම සහ අදාළ තැන් වල නිල මුද්‍රාව සහිතව අත්සන් කර තිබීම
- රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වූ ලිපිය
- මීට පෙර ලබාගත් සහනදායී වාහන ආනයන බලපත්‍රයට අදාළ ණයවර ලිපිය හෝ දේශීය වශයෙන් ගෙවීම් කලේ නම් එහි මූලික ගෙවීමේ රිසිට් පත හෝ වාහනයේ ලියාපදිංචි සහතිකය
- මීට පෙර ලබාගත් බලපත්‍රයකට වාහනයක් මිලදී ගෙන නොමැති නම් ඒ වටහා සනාථ කිරීමට බලපත්‍රයේ මුල් පිටපත.
- ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපතක්
- නාමය වෙනස් කිරීමක් සිදු කර ඇත්නම් ඒ බව සනාථ කිරීමට අදාළ ලිපිවල සහතික පිටපත් හෝ දිවුරුම් ප්‍රකාශයක්

2. සුදුසුකම් ලබන තනතුරක් නම් (එකී තනතුරේ වසර 03ක් දරා සිටීම)

- මුල් පත්වීමේ ලිපියේ සහතික කරන ලද පිටපතක්
- තනතුරට හෝ තනතුරුවලට අදාළ පත්වීම් ලිපිවල සහතික පිටපත්
- අදාළ සේවයේ 1 ශ්‍රේණියට /විශේෂ ශ්‍රේණියට උසස් කරන ලද ලිපියේ සහතික කරන ලද පිටපතක්
- භාණ්ඩාගාරය විසින් තනතුරු අනුමත කරන ලද ලිපියේ සහතික පිටපතක්

3. දීප ව්‍යාප්ත සේවාවන් වල හා වෛද්‍ය සේවයේ නිලධාරීන් - (SL-01-2006 හෝ ඊට ඉහළ වැටුප් පරිමාණය හිමි තනතුරක වසර 25ක සක්‍රීය සේවා කාලයක් සහ එකී සේවා කාලය තුළ 1 ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වසර 10 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම)

- මුල් පත්වීමේ ලිපිය
- අදාළ සේවයේ 1 ශ්‍රේණියට /විශේෂ ශ්‍රේණියට උසස් කරන ලද ලිපියේ සහතික කරන ලද පිටපතක්
- විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඊට අදාළ පත්වීම් ලිපියේ සහතික කරන ලද පිටපතක් (විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකු ලෙස වසර 03ක සේවා කාලයක් සලකා බැලේ)
- වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම පිළිබඳ වාර්තාවක්

4. ලියාපදිංචි/සහකාර වෛද්‍ය නිලධාරීන් සඳහා (සේවයේ වසර 25ක සක්‍රීය සේවා කාලයක් සහ එකී සේවා කාලය තුළ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස වසර 10 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම)

- මුල් පත්වීමේ ලිපියේ සහතික කරන ලද පිටපතක්
- අදාළ සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරන ලද ලිපියේ සහතික කරන ලද පිටපතක්
- වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම පිළිබඳ වාර්තාවක්

